



ශ්‍රී ලංකා / இலங்கை / SRI LANKA

Registration No. 12/78

රජයේ ලියාපදිංචි කිරීමේ ලේඛනය
பிறப்புப் பதிவுப் புத்தகம்
REGISTER OF BIRTHS



අංකය } 5
වි.න. } 1
No. } 7

රජයේ ලියාපදිංචි කිරීමේ ආඥාපනත (110 වන පරිච්ඡේදය)
பிறப்புகள், இறப்புகள் பதிவு செய்ய சட்டம் (அத்தியாயம் 110)
Births and Deaths Registration Act (Cap. 110)

රජයේ ලියාපදිංචි කිරීමේ ලේඛනය
ප්‍රදේශය } කුරුමල
District }
අංශය } කුරුමල නගරය
Division }
රජයේ ලියාපදිංචි කිරීමේ ලේඛනය
பிறப்புப் பதிவுப் புத்தகம்

| | | |
|---|---|--|
| 1. රජයේ ලියාපදිංචි කිරීමේ දිනය හා ස්ථානය Date and place of birth | 2013 (දෙසැම්බර් 28) අගෝස්තු 28 කුරුමල නගරය | |
| 2. නම Name | කිනිදි සිහුලයා රත්නායක | |
| 3. ස්ත්‍රී පුරුෂ භාවය Sex | පුරුෂ | |
| 4. පියාගේ නම Father's | සම්පූර්ණ නම Full name | රත්නායක මුදියන්සේලායේ වික්‍රම චන්ද්‍ර |
| | රජයේ ලියාපදිංචි කිරීමේ දිනය Date of birth | 1986 . 05 . 28 |
| | රජයේ ලියාපදිංචි කිරීමේ ස්ථානය Place of birth | කන්දියාව |
| | රාශිය Race | සිංහල |
| 5. මවගේ නම Mother's | සම්පූර්ණ නම Full name | රත්නායක මුදියන්සේලායේ සුමනි කාමරාජ |
| | රජයේ ලියාපදිංචි කිරීමේ දිනය Date of birth | 1989 . 07 . 19 |
| | රජයේ ලියාපදිංචි කිරීමේ ස්ථානය Place of birth | කන්දියාව |
| | රාශිය Race | සිංහල |
| වයස Age | අවුරුදු එහිහතරයි | |
| 6. මව්පියන් විවාහකද ? Were parents married ? | විච්චි | |
| 7. මුත්තාගේ නම His full name මුත්තාගේ උපතේ වසර His year of birth මුත්තාගේ උපතේ ස්ථානය His place of birth | මුත්තාගේ සම්පූර්ණ නම Full name | රත්නායක මුදියන්සේලායේ රත්නායක |
| | මුත්තාගේ උපතේ වසර Year of birth | 1952 |
| | මුත්තාගේ උපතේ ස්ථානය Place of birth | කන්දියාව |

මුල් ලියාපදිංචි කිරීමේ ලේඛනය
ප්‍රදේශය } කුරුමල
District }
අංශය } කුරුමල නගරය
Division }
රජයේ ලියාපදිංචි කිරීමේ ලේඛනය
பிறப்புப் பதிவுப் புத்தகம்

| | | |
|---|--|---|
| <p>8. පියා ශ්‍රී ලංකාවේ ආරාධිත ශ්‍රී ලංකාවේ උපන්නන් නම් ශ්‍රී ලංකාවේ තම පවුලේ ඉතිහාසයේ විවිධ කාලීන පුරුදු ඉතිහාසයේ විවිධතා ඇතිද If the father was not born in Sri Lanka and if great grandfather born in Sri Lanka great-grandfather's</p> | <p>සම්පූර්ණ නම (முழு பெயர்) full name</p> <p>උපන් වසර විවිධ කාලීන year of birth</p> <p>උපන් ස්ථානය විවිධ place of birth</p> | <p>පියා</p> <p>ශ්‍රී ලංකාවේ</p> <p>උපන්නෝති</p> |
| <p>9. දැනුම් දෙන්නාගේ සම්පූර්ණ නම, උදව් ස්ථානය හා දැනුම් දෙන්නන් ස්ථානය වශයෙන් යාන් තමාගේ නම, ස්ථානය සහ තමාගේ නම සහ ස්ථානය Informant's full name, residence and in what capacity he gives information</p> | <p>රජයේ සේවයේ සිටින විවිධ වශයෙන් T/106 නවද ස්ථානය (පියා)</p> | |
| <p>10. දැනුම් දෙන්නාගේ අත්සන තමාගේ නම සහ ස්ථානය Informant's signature</p> |  | |
| <p>11. පියා උදව් කරන දිනය පවුලේ නම Date of registration</p> | <p>2013 (දෙදෙනා සඳහා) - සඳහා සඳහා මෙහි සඳහා දින</p> | |
| <p>12. රෙජිස්ට්‍රාර්ගේ අත්සන පවුලේ නම සහ ස්ථානය Registrar's signature</p> |  | |
| <p>13. පියා උදව් කිරීමේදී සහ දැනුම් දෙන්නන් සඳහා තමාගේ නම සහ ස්ථානය පවුලේ නම සහ ස්ථානය Name of person on whose information particulars relating to item 13 were supplied and in what capacity he gave information</p> | <div data-bbox="798 1142 1356 1478" style="border: 1px solid black; padding: 5px;"> <p>ඉහත සඳහන් විෂයේ මෙහි සඳහා සඳහා සඳහා සඳහා සඳහා සඳහා සඳහා සඳහා සඳහා සඳහා</p> <p>22/3/16 දින</p> <p>A25782</p> <p>රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ සඳහා සඳහා සඳහා සඳහා සඳහා සඳහා</p> </div> | |
| <p>14. 13 වෙනි අංකයේ දැනුම් දෙන්නන් විසින් සඳහන් කරන ලද තොරතුරු සහ ස්ථානය රජයේ සේවයේ සිටින පවුලේ නම සහ ස්ථානය Name of person on whose information particulars relating to item 13 were supplied and in what capacity he gave information</p> | <p>දිනේෂ් වික්‍රමසිංහ ආරක්ෂක සඳහා සඳහා / සඳහා සඳහා සඳහා සඳහා සඳහා සඳහා සඳහා සඳහා</p> | |
| <p>15. නම දැනුම් දෙන්නන් සඳහා සඳහා සඳහා සඳහා සඳහා සඳහා සඳහා රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ අත්සන පවුලේ නම සහ ස්ථානය Date of insertion or substitution and District Registrar's or Registrar General's signature</p> | <p>දිනේෂ් වික්‍රමසිංහ ආරක්ෂක සඳහා සඳහා / සඳහා සඳහා සඳහා සඳහා සඳහා සඳහා සඳහා සඳහා</p> | |

